

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

පදවිය ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම්/ ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට පදවිය ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිත යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2022 වර්ෂයේදී ඉදිකරන ලද පරාක්‍රමපුර සතිපොළ ගොඩනැගිල්ලේ ස්ථාවර වත්කම් ලේඛනය අනුව වටිනාකම රු.41,701,765 ක් වුවත් එය වත්කම් හා වගකීම් ප්‍රකාශයට ඉදිරිපත් කරන ලද උප ලේඛනයේ රු.41,993,157 ක් ලෙස රු.291,392 ක් වැඩියෙන් දක්වා තිබුණු අතර ඒ සඳහා රු.7,285 ක ක්ෂය වටිනාකමක් ද සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල ගැලපීම් කර තිබුණි.	පිළිගන්නා බව.	නිවැරදි වටිනාකම ස්ථාවර වත්කම් ලේඛනයේ සඳහන් කළ යුතුය.
(ආ) LDSP ව්‍යාපෘතිය මගින් 2024 මාර්තු 18 දින පදවිය ප්‍රාදේශීය සභාව වෙත ලැබී තිබුණු රු.276,120 ක් වූ ෆොටෝ කොපි යන්ත්‍රය සමාලෝචිත වර්ෂයේ වත්කම් වගකීම් ප්‍රකාශනයේ වත්කමක් ලෙස හෙළිදරව් කර නොතිබුණි.	පිළිගන්නා බව.	නිවැරදි වටිනාකම ගිණුම්ගත කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ගිණුම් ශේෂ 02 කට අදාළව ලෙජරය අනුව වටිනාකම රු.889,288 ක් වුවත් ශේෂ පිරික්සුම අනුව වටිනාකම රු.868,288 ක් වූයෙන් රු.21,000 ක වෙනසක් විය.	පිළිගන්නා බව.	අනුරූපී වාර්තා උපලේඛන සමඟ සසඳා නිවැරදි කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

	නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	2015 ජූලි 10 දිනැති අංක 02/2015 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය	භාවිත කළ නොහැකි වාහන 03 ක් අපහරණය කිරීමට කටයුතු කර නොතිබුණි.	වෙන්දේසියක් සිදුකර ඉවත් කිරීමට කටයුතු කරන බව.	අපහරණය කිරීමට කටයුතු කළ යුතුය.
(ආ)	උතුරු මැද පළාත්, පළාත් පාලන කොමසාරිස්ගේ 2020 අගෝස්තු 22 දිනැති අංක NCP/LG/18/04/04/2022 දරන ලිපිය	2022 වර්ෂයේදී JCB යන්ත්‍රය කුලියට දීම වෙනුවෙන් අයවිය යුතු රු.290,675 ක් අයකරගෙන නොතිබුණි.	හිඟ කුලිය අයකර ගැනීමට කටයුතු කරන බව.	සම්පූර්ණ කුලිය අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ වියදම ඉක්මවූ අයහාරය රු.2,444,717 ක් වූ අතර ඊට ප්‍රතිරූපිත ඉකුත් වර්ෂයේ අයහාරය ඉක්මවූ වියදම රු.6,023,366 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
	ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
(i)	වරිපනම් හා බදු	රු. 2,138,100	රු. 2,833,920	රු. 2,623,880	රු. 724,600	රු. 2,000,200	රු. 1,710,630	රු. 1,673,830	රු. 641,800
(ii)	කුලී	13,365,800	6,434,820	6,409,845	809,255	11,881,400	4,744,337	4,737,687	455,250
(iii)	බලපත්‍ර හා සේවා ගාස්තු	4,704,235	2,052,689	2,046,329	189,981	5,108,800	1,558,349	1,724,991	48,000
(iv)	වෙනත් ආදායම්	16,425,000	9,568,211	10,320,851	1,297,864	16,893,600	9,302,156	8,139,874	2,539,777
		----- 36,633,135 =====	----- 20,889,640 =====	----- 21,400,905 =====	----- 3,021,700 =====	----- 35,884,000 =====	----- 17,315,472 =====	----- 16,276,382 =====	----- 3,684,827 =====

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු		
ව්‍යාපාර බදු රු.681,600 ක් හා කර්මාන්ත බදු රු.43,000 ක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වනවිට අයකරගෙන නොතිබුණි.	2025 වර්ෂයේ හිඟ ව්‍යාපාර බදු අයකර ගැනීමට කටයුතු කරන බව.	අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) කුලී		
2022 සහ 2023 වර්ෂවලදී සභාව සතු JCB යන්ත්‍රය කුලියට ලබාදීම වෙනුවෙන් අයවිය යුතු කුලී රු.409,575 ක් අයකරගෙන නොතිබුණි.	අයකර ගැනීමට කටයුතු කරන බව.	අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ) බලපත්‍ර ගාස්තු		
සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ලැබිය යුතු වෙළෙඳ බලපත්‍ර ගාස්තු රු.33,200 ක් අයකරගෙන නොතිබුණි.	2025 වර්ෂයේ හිඟ බලපත්‍ර ගාස්තු අයකර ගැනීමට කටයුතු කරන බව.	අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඈ) වෙනත් ආදායම්		
(i) ජල ගාස්තු රු.144,781 ක් හා ජල සම්බන්ධතා ගාස්තු රු.12,000 ක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වනවිටත් අයකරගෙන නොතිබුණි.	2025 වර්ෂයේදී හිඟ ජල සම්බන්ධතා හා ජල ගාස්තු අයකර ගැනීමට කටයුතු කරන බව.	අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ii) පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.1,131,364 ක් හා මුද්දර ගාස්තු රු.166,500 ක් අයකරගෙන නොතිබුණි.	2025 වර්ෂයේ උසාවි දඩ අයකර ගැනීමට කටයුතු කරන බව.	අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුබ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රාදේශීය සභා පනතේ 126 වගන්තිය යටතේ ප්‍රධාන කාරණා 30 ක් ඉටු කිරීම සඳහා අතුරු ව්‍යවස්ථා පැනවිය හැකිව තිබූ නමුත් 2024 දෙසැම්බර් 31 දින වනවිටත් එම කාරණා වෙනුවෙන් අතුරු ව්‍යවස්ථා පනවා නොතිබුණි.	අතුරු ව්‍යවස්ථා සභාව විසින් සකස් කර ඉදිරිපත් කළ ද පවතින නීතීමය ගැටළු හා සකස් කරනු ලබන අතුරු ව්‍යවස්ථාවල පවතින අඩුපාඩු හේතුවෙන් වැළඳ ගැනීම් ප්‍රමාද වී ඇති බව.	අතුරු ව්‍යවස්ථාවල අඩුපාඩු නිවැරදි කරවාගෙන වැළඳ ගැනීමට කටයුතු කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
වසර 03 ත් 09 ත් අතර කාලයක සිට පැවත එන පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් සභාවට ලැබිය යුතු රු.842,854 ක ණයගැති ශේෂය සහ රු.1,170,944 ක ණයහිමි ශේෂය සම්බන්ධයෙන් කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී නිරවුල් කිරීමට කටයුතු කරන බව.	ණයගැති හා ණයහිමි ශේෂ නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.

3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභා බල ප්‍රදේශය තුළ තිබෙන පරිසර බලපත්‍ර ලබාගත යුතු ආයතන හඳුනා ගැනීම සඳහා 2024 වර්ෂයේදී සමීක්ෂණයක් සිදුකර නොතිබුණු අතර ප්‍රචාරක දැන්වීම් පුවරු සඳහා 2024 වර්ෂයට අයකළ යුතු ගාස්තු තීරණය කිරීම සඳහා දැන්වීම් පුවරු පිහිටි ස්ථාන පිළිබඳ සමීක්ෂණයක් සිදුනොකර ඒ සඳහා 2023 වර්ෂය සඳහා සිදුකළ පරීක්ෂණය පාදක කරගෙන තිබුණි.	2025 වර්ෂයට අදාළ දැන්වීම් පුවරු සමීක්ෂණය සිදුකරමින් පවතින බව.	නව සමීක්ෂණය මත දැන්වීම් පුවරු ගාස්තුව අයකළ යුතුය.
(ආ) පිළිසරු මධ්‍යස්ථානය සඳහා ප්‍රමාණවත් සෞඛ්‍ය කම්කරුවන් නොමැතිවීම නිසා නිසි ලෙස කසළ කළමනාකරණය සිදුකළ නොහැකි බැවින් කසළ කළමනාකරණ මධ්‍යස්ථානය තුළ කසළ ගොඩ ගැසී වන සතුන් ඇවිස්සීම නිසා අවට පරිසරය අපවිත්‍ර වී තිබුණි.	පිළිසරු මධ්‍යස්ථානය වටා දැල් වැටක් ඉදිකර ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	කැලි කසළ නිසි ලෙස කළමනාකරණය කිරීමට කටයුතු කළ යුතුය.
(ඇ) 2021 අප්‍රේල් 23 දිනැති අංක 2225 දරන ගැසට් නිවේදනය මගින් පදවිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ යම් ප්‍රදේශයන් දියුණු කළ ප්‍රදේශයන් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර 2023 දෙසැම්බර් 29 දිනැති අංක 2365 දරන ගැසට් නිවේදනය මගින් වරිපනම් බදු ප්‍රතිශතය සියයට 04 ක් ලෙස නිවේදනය කර තිබුණද තක්සේරු දෙපාර්තමේන්තුව මගින් එකී දේපළ තක්සේරු කර ගැනීමට කටයුතු නොකිරීම නිසා විගණිත දිනය දක්වා වරිපනම් ආදායම සභාවට අහිමි වී තිබුණි.	තක්සේරු දෙපාර්තමේන්තුව විසින් දේපළ තක්සේරු කටයුතු සිදුනොකිරීම හේතුවෙන් වරිපනම් සභාවට අයකර ගැනීමට නොහැකි වී ඇති බව.	තක්සේරු දෙපාර්තමේන්තුව හරහා දේපළ තක්සේරු කරවාගෙන වරිපනම් අයකිරීමට කටයුතු කළ යුතුය.

3.4 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

2023 වර්ෂය සඳහා වූ භාණ්ඩ සමීක්ෂණයේදී සමීක්ෂණ මණ්ඩලය විසින් අපහරණය කිරීම සඳහා නිර්දේශ කර තිබුණු භාවිතා කිරීමට නොහැකි පරිදි දිරාපත්වී තිබුණු කැබරටයක්, යතුරු පැදියක්, අත් ට්‍රැක්ටරයක් සහ කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රයක් යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකුගේ නිර්දේශය ලබා ගැනීමට නොහැකි වීම නිසා 2024 දෙසැම්බර් 31 දින වන විටත් අපහරණය කිරීමට නොහැකිව තිබුණි.

සභාවේ අදහස් දැක්වීම

මෙම වාහන වෙන්දේසි කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව.

නිර්දේශය

අපහරණ කටයුතු නිසි පරිදි ඉටු කිරීමට කටයුතු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1. වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය

2024 වර්ෂයේදී රුපියල් මිලියන 286.45 ක දළ ඇස්තමේන්තු වටිනාකමකට මාර්ග 83 ක් සංවර්ධනය කිරීමට සහ විවිධ ව්‍යාපෘති 29 ක් සිදුකිරීම සඳහා සැලසුම් කර තිබුණු නමුත් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම නිසා එම කාර්යයන් ඉටුකර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

අපේක්ෂිත ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව.

නිර්දේශය

වාර්ෂිකව අයවැය වලට අනුකූල වන පරිදි ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කළ යුතු අතර කලින් කලට සංශෝධනය කළ යුතුය..